

6

වදන් සකසීම

මෙම ඒකකය හැඳුරුමෙන් ඔබට,

- වදන් සැකසීම යනු කුමක් ද,
- වදන් සැකසුම් මෘදුකාංගයක වාසි,
- ලේඛනයක් නිර්මාණය කිරීම,
- හැඩිසවීමේ කුම,
- ලේඛනයට විතුක හැඩිතල සහ වග එකතු කිරීම,
- ගොනු තැන්පත් කිරීම සහ විවෘත කිරීම,
- තැපැල් මූසුව,
- ලේඛන මුද්‍රණය කිරීම,
- කෙටිම් යතුරු

පිළිබඳ ව අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත.

6.1 වදන් සකසීම

මෙවර ඔබේ පාසල් කළා උපෙල ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විය යුතු බව විද්‍යාභ්‍යතිතුමා විසින් ඔබ සැමට දැනුම් දෙන ලද යැයි සිතන්ත. කළා උපෙලට අවශ්‍ය ලිපි ලේඛන සකස් කිරීම ඔබ ඇතුළු ක්‍රේඩියමට පැවරී ඇති කාර්ය වේ. ඒ අනුව,

- ආරාධනා පත් නිර්මාණය,
- දෙමාපියන් දැනුම්වත් කිරීම සඳහා ලිපි සකස් කිරීම,
- සහතික පත් නිර්මාණය,

ආදි ලිපි ලේඛන සකස් කිරීමට අවශ්‍ය ව ඇත. ඒවා මතා නිමාවකින් සමන්විත විය යුතු ය; එසේ ම මුද්‍රණය කළ යුතු ය. අවශ්‍ය ලේඛන කුවසටහන් කර ගත් ඔබ එයට යොදා ගත යුතු මාධ්‍ය පිළිබඳ අදහස් විමසනි,



“මේ ආරාධනා පත් අපි අත් අකුරින් ලියමු,” ඒ එක් අයෙකුගේ යෝජනාවයි.

“හොඳ අදහසක්, ඒත් එක ම ප්‍රමාණයේ එක ම හැඩෙයේ අකුරු ලැබෙන්නේ නැහැ, අපි ප්‍රස්ථකාලයේ ඇති යතුරුලියනය යොදා ගනිමුයි,” තවත් යෝජනාවකි.

“ලස්සන අකුරු වර්ග ගන්නත් යිනි, පින්තුර තිබුණෙන් තවත් ලස්සනයි, වට්ටෝ බෝබරයක් යොදා ගත්තාත් හොඳ නිමාවක් ලැබෙයි, යතුරුලියනයට එවැනි දේ කරන්න බැහැ නේ දී?” මේ සඳහා පූදුසු ක්‍රමයක් ඔබ සොයා ගත යුතු ව ඇත.

මෙසේ එදිනෙදා ජ්‍යිතයේ දී විවිධ කාර්යයන් සඳහා ලිපි ලේඛන බහුල ව යොදා ගනු ලබන අතර ඒවා විවිධ ආකාරයෙන් සකස් කර ගැනීම වදන් සැකසීම වේ. පැනක් පැන්සලක් උපයෝග කර ගනිමින් ලිපි ලේඛන සකස් කිරීමේ දී අපට අත් විදින්නට සිදු වූ ගැටලු මගහරවා ගැනීමට පසු කළක දී යතුරු ලියනය යොදා ගන්නා ලදී. දැනින් සකස් වූ ලිපි ලේඛනවලට වඩා පැහැදිලි බවක් එමගින් ලද නමුත් ලිපි ලේඛන විවිතුවත් ලෙස හැඩාස්වී ගැන්වීම තැන්පත් කර තබා ගැනීම, අවශ්‍ය ප්‍රමාණයෙන් මුදුණය කර ගැනීම ඇතුළු විවිධ ක්‍රියා යතුරුලියනය මගින් කළ නො හැකි විය.

තාක්ෂණයේ දියුණුවත් සමග ම අපට දායාද වූ පරිගණකය ඒ සඳහා වඩාත් යෝග්‍යය උපකරණය බව අප කවුරුත් පාහේ මේ වන විට වටහා ගෙන ඇත. එමගින් වදන් සැකසීමේ දී, වදන් සැකසුම් මඟ්‍යකාංගයක් යොදා ගත හැකි ය. මෙම මඟ්‍යකාංගය මගින්,

- ලේඛන සකස් කිරීම සහ සංස්කරණය කිරීම (Creating and Editing)
- පින්තුර වැනි වස්තුන් එකතු කිරීම (Insert objects)
- සුරෙකීම සහ විවාත කිරීම (Saving and retrieving)
- පෙර දුෂ්‍ර බලා ගැනීම සහ මුදුණය කිරීම (Print Preview and Printing)
- අක්ෂර විනාශය සහ ව්‍යාකරණ දේශීල්ප සෙවීම සහ නිවැරදි කිරීම (Spelling and Grammar checking)
- වදන් සෙවුම සහ වෙනත් වචන ඒ වෙනුවට ප්‍රතිස්ථාපනය කිරීම (Find and replace)
- තැපැල් මුසුව (Mail Merge)

වැනි පහසුකම් රසක් ද සපයා ඇත.

6.1.1 වදන් සකසුම් මඟ්‍යකාංග

ප්‍රවාතිත වදන් සැකසීමේ මඟ්‍යකාංග කිහිපයක් ඇති නමුත් සමහරක් මඟ්‍යකාංග මුදල් ගෙවා ලබා ගත යුතු ය. ඔබගේ පහසුව සඳහා තිද්‍යස් මඟ්‍යකාංග (Free and Open Source Software-FOSS) අත්තර්ජාලයෙන් බාගත හැකි ය.

වදන් සැකසුම් මඟ්‍යකාංග කිහිපයක් පහතින් දක්වා ඇති අතර වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම මඟ්‍යකාංග පිළිබඳ වැඩි දුර විස්තර ලබා ගත හැකි ය.

මෘදුකාංගයේ නම	නිශ්පාදන ආයතනය
AbiWord	Source Gear Corporation
FrameMaker	Adobe Systems Incorporated
iWork Pages	Apple
Kingsoft Office Writer	King soft
Libre Office Writer	The Document Foundation (Open Source)
LyX	The LyX Project
Microsoft Office Word	Microsoft Corporation
OpenOffice Writer	Apache Software foundation (Open Source Software)
Word Perfect	Corel

මධ්‍යගේ පරිගණකයේ ස්ථාපිත වදන් සැකසීමේ මෘදුකාංගයක් නොමැති විට අන්තර්ජාලය භාවිත කිරීමෙන් ද ඔබගේ ලේඛනය නිර්මාණය කර ගත හැකිය. මේ සඳහා ඔබට Cloud computing භාවිත කිරීමෙන් ද ඔබගේ ලේඛනය නිර්මාණය කර ගත හැකිය. එමගින් ඔබට වාසි රසක් අත්වේ. එනම්,

- ඔබගේ පරිගණකයේ වදන් සැකසීමේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමට අවශ්‍ය නො වීම
- ඒ සඳහා පරිගණක මතකයේ (Hard disk) හිඹුවක් වෙන් කිරීමට අවශ්‍ය නො වීම
- ඔබගේ ලේඛනය සුරක්ම සඳහා අන්තර්ජාලයේ ඔබ වෙනුවෙන් ඉඩ පහසුකම් ලැබීම
- අන්තර්ජාල පහසුකම් ඇති ඕනෑම ම පරිගණකයකින් ඔබගේ ලේඛනය විවෘත කිරීම මේ සංස්කරණය කිරීම ද කළ හැකි වීම

ලද - Google Docs, Office 365 Word, Microsoft OneDrive Word

මීට අමතර ව වර්තමානයේ දී ඉහළ තාක්ෂණය යොදා නිපදවා ඇති ජංගම දුරකථන (Smart Phones) සහ තල පරිගණක (Tablet PCs) වදන් සැකසීම සඳහා යොදා ගන්නා අතර ඒ සඳහා විශේෂීත වූ වදන් සැකසීමේ මෘදුකාංග යොදා ගනු ලබයි. ඉන් සමහරක් නම්

Documents To Go, Google Docs, Kingsoft Office, Polaris Office ආදිය වේ.

මධ්‍යගේ අවශ්‍යතාවට අනුව ලිපි ලේඛන සකස් කර ගැනීම සඳහා පරිගණකය ආශ්‍රිත ව වදන් සැකසුම් මෘදුකාංගයක් ප්‍රයෝගනයට ගැනෙන ආකාරය ඉගෙන ගනිමු.

අද බහුල වශයෙන් යොදා ගැනෙන වදන් සැකසුම් මෘදුකාංග දෙකක් වදන් සැකසීමේ දී යොදා ගන්නා ආකාරය මෙම ඒකකයේ දී විස්තර කරනු ලබන අතර වෙනත් බොහෝ මෘදුකාංගවලට පොදු වූ මාත්‍රකා කිහිපයක් සහ මෙවලම් කිහිපයක් මෙහි දී සාකච්ඡා කෙරෙනු ඇත.

6.1.2 වදුන් සැකසීමේ මණ්ඩකාංගයට පිවිසීම


මෙහි දී Microsoft පාදක කරගෙන පාඩම් මාලාව ඉදිරිපත් කර ඇත.

Microsoft Office Word 2010

Start → All Programs → Microsoft Office → Microsoft Office Word 2010

(මෙහෙයුම් පද්ධතිය අනුව වෙනස් විය හැකි ය.)

Microsoft Office Word 2010 මණ්ඩකාංගයේ විතුක පරිශීලක අතුරු මූහුණක රුපය 6.1න් පෙන්වා දී ඇත.




- මාත්‍රකා තීරුව (Title Bar) රුපය 6.2 - Microsoft Office 2010 කුවුළවෙහි ඉහළින් ම දක්වා ඇති තීරුව මාත්‍රකා තීරුවයි. විවෘත ව ඇති ලේඛනයේ නාමය මෙහි දැක්වේ. නව ලේඛනයක් Document X යනුවෙන් දිස්ක්වෙන අතර X යනු ලේඛන ආකෘතියයි. කුවුළව හකුලා දැමීමේ බොත්තම (Minimize), කුඩා කිරීම හා නැවත පිහිටුවීමේ බොත්තම (Maximize/Restore), කුවුළව වසා දැමීමේ බොත්තම (Close) ආදිය ද දක්නු කෙළවරේ පිහිටා ඇත.



2. **රිබනය (Ribbon)** - රිබනය Word 2010 කටුවල දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. මෙහි ඇති අංග (File, Home, Insert etc.) පරිති (Tabs) යනුවෙන් හඳුන්වනු ලබයි. රිබනයේ ඇති විශේෂ ලක්ෂණය වන්නේ එක් එක් පරිතිවලට අදාළ අයිතම තීරුපක (Icons) ලෙස දැක්වීම සහ එමගින් ඒවායේ කාර්යයන් පැහැදිලි වීමයි. පරිභිලකයාට අවශ්‍ය ආකාරයට මෙම පරිති සකස් කර ගැනීමට ද පහසුකම් සලසා ඇත. එසේ ම රිබනය ක්ණ්ඩායම් කිහිපයකට බෙදා වෙන් කර ඇත. (Clipboard, Font, Paragraph, Styles ,Editing etc.)


Home රිබනයෙහි (රුපය 6.3) ඇති සමහර අංග :



රුපය 6.3 - Home රිබනය

1. තද පැහැ ගැන්වීම - Bold
 2. ඇල කිරීම - Italic
 3. යටි ඉර - Underline
 4. යටි ලකුණ - Subscript
 5. උතු ලකුණ - Superscript
 6. අකුරු වර්ණ - Font color
 7. එකෙල්ල - Alignments
 8. ජේල් පරතරය - Line spacing
 9. අදුරු කිරීම - Shading
 10. බෝසිරය - Border
 11. නේරීම - Sort
 12. අනුමේදනය - Indentation
 13. අංක කිරීම - Numbering
 14. බුලටිස - Bullets
 15. ඉංග්‍රීසි අකුරුවල සිම්පල්, කැපිටල් මාරු කිරීම - Change case
 16. අකුරු ප්‍රමාණය වර්ධනය - Grow font
 17. අකුරු වර්ගයේ ප්‍රමාණය - Font Size
 18. අකුරු වර්ගය - Font Name
3. ඉක්මන් ප්‍රවේශ මෙවලම් තීරුව (Quick Access Tool Bar) රුපය 6.4 - සැම විට ම රිබනයට ඉහළින් ස්ථාන ගත කර ඇති ඉක්මන් ප්‍රවේශ මෙවලම් තීරුව රිබනයට යටින් හෝ ස්ථාන ගත කිරීමට හැකියාව ඇත. නව ලේඛනයක් ලබා ගැනීම, ලේඛනය සුරකිත (Save) හෝ විවෘත කිරීම, ලොප් කිරීම (Undo), අලුප් කිරීම (Redo) අදි ඉතා ඉක්මනින් ඉටු කර ගත යුතු විධානවලින් සමන්විත මෙම ඉක්මන් ප්‍රවේශ මෙවලම් තීරුව පරිභිලකයාගේ අවශ්‍යතාවට අනුව වෙනස් කර ගත හැකි ය.

ලොප් කිරීම




සුරකිත


අලුප් කිරීම

රුපය 6.4 - ඉක්මන් ප්‍රවේශ මෙවලම් තීරුව (Quick Access Tool Bar)

4. සංචාර කොටු පුරන්නා (Dialogue Box launcher) රුපය 6.5 - රිබනයේ ඇති සමහර කාණ්ඩවල පෙන්නුම් කරනු ලබන මෙවලම්වලට අමතර ව වෙනත් මෙවලම් ඇති බව පෙන්නුම් කරන්නේ සංචාර කොටු පුරන්නා මගිනි. කැණ්ඩායම් නාමයට දකුණු පසින් දිස්වෙන ර්තලය මත ක්ලික් කිරීම මගින් අදාළ සංචාර කොටුව විවෘත කර ගත හැකි ය. සංචාර කොටු (Dialogue Box) විවෘත කර ගැනීමෙන් රිබනයේ දිස්වෙන මෙවලම්වලට අමතර ව වෙනත් මෙවලම් බොහෝමයක් ලේඛන සකස් කිරීමේ දී යොදා ගත හැකි ය.




(Font) කාණ්ඩයේ ඇති සංචාර කොටු පුරන්නා ක්ලික් කිරීමෙන් විවෘත වන අකුරු වර්ග සංචාර කොටුව රුපය 6.5



රුපය 6.5 - අකුරු වර්ග සංචාර කොටුව

5. තත්ත්ව තීරුව (Status Bar) රුපය 6.6 - Microsoft Word කුවුළවෙහි වම්පස පහළින් පිහිටා ඇත. මෙය ලේඛනයේ පිටු ගණන, වචන ගණන, යොදා ගනු ලබන හාජාව, දැකුම් බොත්තම් ද ආදිය බලා ගැනීමට ද ලේඛනයේ සරල වෙනස්කමක් කිරීමට ද යොදා ගනු ලබයි.



රුපය 6.6 - තත්ත්ව තීරුව

6. රෝල් කිරීමේ තීරුව (Scroll Bar) - ලේඛනයේ ඉහළට පහළට ගමන් කිරීම සඳහා යොදා ගනු ලබයි.
7. යුහුම් කිරීම (ZOOM) රුපය 6.7 - යුහුම් කිරීම (ZOOM) මගින් තිරයේ දිස්වන රේඛාවෙන් ප්‍රමාණය අඩුවැඩි කළ හැකි ය. මෙහි දී ලේඛනයට කිසිදු වෙනසක් නොවන අතර යතුරුලියනය කරන්නාගේ කැමැත්තට අනුව වෙනස් කළ හැක. යුහුම් කිරීම සෝදුපත් පරීක්ෂා කිරීමේ දී ලේඛනයේ නිමාව බලා ගැනීමට යොදා ගැනේ.




රුපය 6.7 - යුහුම් කිරීම

මෙහි විස්තර කර නොමැති මෙවලම් දැන ගැනීම සඳහා මූසික දරුණකය (Mouse Pointer) එම මෙවලම මතට ගෙන යමින් මෙවලම් ඉතිය (Tool Tip) ප්‍රයෝගනයට ගන්න.

LibreOffice Writer 4.1

Start → All Programs → LibreOffice Writer (මෙහෙයුම පද්ධතිය අනුව වෙනස් විය හැකි ය.)


LibreOffice Writer මඳුකාංගයේ විතුක පරිභෑලක අතරි මූලුණත, 6.8 රුපය මගින් පෙන්වා ඇත.




- මාත්‍කා තීරුව (Title Bar) රුපය 6.9 දක්වා ඇත. - LibreOffice Writer කුවුවලහි ඉහළින් ම දක්වා ඇති තීරුව මාත්‍කා තීරුවයි. විවෘත ව ඇති ලේඛනයේ නාමය මෙහි දැක්වේ. නව ලේඛනයක් නම Untitled X යනුවෙන් දිස්වෙන අතර X යනු ලේඛන අක්යයි.



- මෙනු තීරුව (Menu Bar) - මෙනු තීරුව, මාත්‍කා තීරුවට පහළින් පිහිටා ඇත. එහි ඇති අංග පිළිවෙළින් File, Edit, View, Insert, Format, Tables, Tools, Window, Help වේ. මෙනු තීරුවෙහි එක් අංගයක් තොරා ගත් විට එයට අදාළ අනුමෙනුව (Submenu) විවෘත වන අතර එහි අංග අවශ්‍යතාවට අනුව තොරා ගත හැකි ය.




- File මෙනුව තෝරා ගැනීමෙන් විවෘත වන අනුමෙනුව මගින් නව ලේඛනයක් ලබා ගැනීම, ලේඛනය සුරියකිම හෝ විවෘත කිරීම, ලේඛනය වසා දැමීම ආදි විකල්ප සමූහයක් දැකිය හැකි ය.
- අනුමෙනුවෙහි ඇති තිත් තුන ‘...’ සහිත අනුමෙනු තෝරා ගැනීමෙන් සංඛ්‍යාද කොටුව විවෘත කර ගත හැකි ය. රුපය 6.11
- අනුමෙනුවෙහි ඇති දකුණු දිගා ගත ර්තල මගින් තවත් අනුමෙනුවක් විවෘත කර ගත හැකි ය. රුපය 6.11



රුපය 6.11 - අනුමෙනු


- මෙවලම් තිරු (Toolbars) - LibreOffice Writer කුවුලවෙහි මෙනු තිරුවට පහළින් ඇති තිරු මෙවලම් තිරු වේ. මෙහි ඇති සම්මත මෙවලම් තිරුව සහ හැඩිසවීමේ මෙවලම් තිරුව Writer කුවුලව විවෘත වන අවස්ථාවේ දී දැකිය හැකි අතර අවශ්‍යතාවට අනුව වෙනත් මෙවලම් තිරු ලබා ගැනීම හෝ වසා දැමීම හෝ කළ හැකි ය. ඒ සඳහා, View මෙනුව විවෘත කරමින් Toolbars අනුමෙනුවෙහි සඳහන් අවශ්‍ය මෙවලම් තිරු නාමය ලකුණු කිරීමෙන් මෙවලම් තිරු ලබා ගැනීම හෝ ලකුණ වසා දැමීමෙන් මෙවලම් වසා දැමීම හෝ කළ හැකි ය.
- සම්මත මෙවලම් තිරුව (Standard Toolbar) - රුපය 6.12 විධාන තිරුවේ ඇතුළත් විධාන, එනම්, භාවිත කිරීමේ පහසුව වෙනුවෙන් රුපක (Icons) ලෙසින් මෙහි අන්තර්ගත කර ඇත.



රුපය 6.12 - සම්මත මෙවලම් තිරුව

- | | | |
|----------------------------|----------------------|--|
| 1. නව ලේඛනයක් - New | 6. වගුව - Table | 11. කැලීම - Cut |
| 2. තැන්පත් කිරීම - Save | 7. උද්ධා - Help | 12. අක්ෂර වින්‍යාසය - Spelling and grammar |
| 3. පෙරදුක්ම - Page Preview | 8. ගැලරිය - Gallery | 13. මුද්‍රණය - Print |
| 4. පිටපත් කිරීම - Copy | 9. ලොජ් කිරීම - Undo | 14. විවෘත කිරීම - Open |
| 5. අලුජ් කිරීම - Redo | 10. ඇල්වීම - Paste | |

4. හැඩිසවීමේ මෙවලම් තීරුව (**Formatting Tool Bar**) - රුපය 6.13 - ලේඛනයක ඇති අකුරු හැඩිසවීමේ දී යොදා ගත හැකි හැඩිසවීම් ක්‍රම බොහෝමයක් මෙහි දැක්වේ. එනම් හැඩිසවීමේ තීරුවේ ඇතුළත් විධාන භාවිත කිරීමේ පහසුව වෙනුවෙන් රුපක (Icons) ලෙසින් මෙහි අන්තර්ගත කර ඇත.



රුපය 6.13 - හැඩිසවීමේ මෙවලම් තීරුව

- | | |
|---|---|
| 1. විලාසය යෙදීම - Apply style | 9. පසුබීම් පාට - Background color |
| 2. අකුරු -Font | 10. අකුරු පාට -Font color |
| 3. අකුරු ප්‍රමාණය - Font size | 4. තද පැහැදුම්ක්ෂීලීම්Bold |
| 5. යටි ඉර - Underline | 12. ඇල කිරීම - Italics |
| 6. එකෙල්ල - Alignment | 7. අංක කිරීම - Numbering |
| 8. අනුමේදනය - Indentation | 5. තත්ත්ව තීරුව (Status Bar) - Writer කුවුවෙහි වම් පස පහළින් තත්ත්ව තීරුව පිහිටා ඇත. මෙය ලේඛනයේ පිටු ගණන, වචන ගණන, යොදා ගනු ලබන භාෂාව, යුහුම් කිරීම ආදිය බලා ගැනීමට ද ලේඛනයේ සරල වෙනසක්මක් කිරීමට ද යොදා ගනු ලබයි. |
| 6. රෝල් කිරීමේ තීරුව (Scroll Button and Scroll Bar) - ලේඛනයේ ඉහළට පහළට ගමන් කිරීම සඳහා මෙවා යොදා ගනු ලබයි. | 7. යුහුම් කිරීම (ZOOM) - යුහුම් කිරීම (ZOOM) මගින් තිරයේ දැසුන් පරිමාව වෙනස් කළ හැකි ය. මෙහි දී ලේඛනයට කිසිදු වෙනසක් තොවන අතර යුහුලියනය කරන්නාගේ කැමැත්තට අනුව දැසුන් පරිමාව වෙනස් කළ හැක. යුහුම් කිරීම සෝදුපත් පරීක්ෂා කිරීමේ දී ලේඛනයේ නිමාව බලා ගැනීමට යොදා ගැනේ. |

මෙහි විස්තර කර තොමැති මෙවලම් දැන ගැනීම සඳහා මූසික දරුණකය (Mouse Pointer) එම මෙවලම මතට ගෙන යමින් මෙවලම් ඉගිය (Tool Tip) ප්‍රයෝගනයට ගත හැකි ය.

6.2 නව ලේඛනයක් සකස් කිරීමේදී වැදගත් වන කරණු කිහිපයක් සලකා බලමු.

පියවර 1 -

නව පිටුවක් ලබා ගැනීම
වදන් සැකකීමේ මෘදුකාංගය විවෘත වන අවස්ථාවේ දී නව පිටුවක් ලබා දීම ස්වයංක්‍රීය ව සිදු වුවත්, වෙනත් නව තීරණයක් සඳහා නව ලේඛනයක් ලබා ගැනීම අප විසින් කළ යුත්තකි.



Microsoft Word සඳහා...

File → New (Ctrl+N) → Blank Document
→ Create යොදා ගන්න.

LibreOffice Writer සඳහා...

File → New (Ctrl+N) → Text Document
යොදා ගන්න.

පියවර 2 -

ලේඛනය පූරුෂීම (Save)

මම විසින් සකස් කර ගෙන්නා ලද ලේඛනය පූරුෂ නාමයක් යොදා පූරුෂ ස්ථානයක පූරුෂීම ඉතා වැදගත් ය. එය ලේඛනය නැවත සොයා ගැනීමට පහසු කරයි.



File → Save (Ctrl+S) තෝරා ගන්න.

- පූරුෂීමට සූදුසු ස්ථානයක් (Saving Location) Save in ස්ථානයන් තෝරා ගන්න.
- ලේඛනයට සූදුසු නමක් File name ඉදිරියෙන් යතුරුලියනය කරන්න.
- Save බොත්තම ක්ලික් කරන්න.

පියවර 3 -

පූරුෂීන ලද ගොනුව වෙනත් නමක්

යොදා තැන්පත් කිරීම

මම විසින් නමක් යොදා පූරුෂී ලේඛනය (Document), පූරුෂීමේ අනතුරු ව ගොනුව (File) ලෙස හදුන්වනු ලබයි. මෙම ගොනුව වෙනත් නමක් යොදා හෝ වෙනත් ස්ථානයක හෝ පූරුෂීය හැකි ය. එවිට දැනට පවතින නාමයෙන් එක් ගොනුවක් ද දෙවනු ව යොදා ගෙන්නා නාමයෙන් තවත් ගොනුවක් ද වශයෙන් ගොනු දෙකක් ලැබේ. මෙය ගොනු නාම දිගුවක් (file extension) සහිත ව තැන්පත් වන බැවින් මේ මැතින් ගොනුව සොයා ගැනීම පහසු කරයි.

ගොනු නම දිගුව (file extension)

MS Word 2007/ 2010 - .docx

MS Word 97-2003 - .doc

LibreOffice Writer - .odt

මේ සඳහා...

File → Save as තෝරා ගන්න.

- තැන්පත් කිරීමට සූදුසු ස්ථානයක් (Saving Location) Save in ස්ථානයෙන් තෝරා ගන්න.
- ලේඛනයට සූදුසු නමක් File name ඉදිරියෙන් යතුරුලියනය කරන්න.
- Save බොත්තම ක්ලික් කරන්න.

පියවර 4 -

ලේඛනය වැසීම

මබ විසින් සකස් කර තැන්පත් කර ගන්නා ලද ලේඛනය නැවත ප්‍රයෝගනයට ගන්නා තෙක් වසා දැමීම නුවණු කියාවකි. අනවශ්‍ය ලෙස විවෘත ව ඇති යෙදුවුම් පරිගණක ක්‍රියාවලියට බාධාවකි. එම නිසා,

මේ සඳහා...

File → Close තෝරා ගන්න.

පියවර 5 -

ලේඛනය විවෘත කිරීම

මබට විසින් පරිගණකයේ හෝ වෙනත් මාධ්‍යක තැන්පත් කර ඇති ගොනුවක් විවෘත කිරීමට මබට අවශ්‍ය වනු ඇත.

මේ සඳහා...

File → Open (Ctrl+O) තෝරා ගන්න.

- Open සංවාද කොටුවේ Look in ස්ථානයෙන් ලේඛනය තැන්පත් කළ ස්ථානය තෝරා ගන්න.
- පහත කුවුල්ලෙන් ලේඛනය තෝරා ගන්න.
- Open බොත්තම ක්ලික් කරන්න.

පියවර 6 -

ලේඛනය මුර පදයක් (Password) යොදා තැන්පත් කිරීම.

මබගේ ලේඛනය ආරක්ෂා සහිත ව තබා ගැනීමට යොදා ගත හැකි ක්‍රියා උපාය මුර පදයක් (Password) යෙදීම ය. මෙය යෙදීමෙන් වෙනත් අයෙකුට මබගේ ලේඛනය විවෘත කිරීමට නොහැකි වනු ඇත.

මේ සඳහා...

Microsoft Word නම්

- File → Save තෝරා ගන්න.
- තැන්පත් කිරීමට සුදුසු ස්ථානයක් (Saving Location) Save in ස්ථානයෙන් තෝරා ගන්න.
- ලේඛනයට සුදුසු නමක් File name ඉදිරියෙන් යතුරුලියනය කරන්න.
- Tools තෝරා ගන්න.
- General Option තෝරා ගන්න.
- Password to open කොටුවෙහි ලේඛනය විවෘත කිරීමට යොදන මුර පදය යතුරු ලියනය කරන්න. OK ක්ලික් කරන්න.
- එම මුරපදය ම Re-enter Password to open කොටුවෙහි යතුරුලියනය කර OK ක්ලික් කරන්න.
- Save බොත්තම ක්ලික් කරන්න.

LibreOffice Writer නම්

- File → Save තෝරා ගන්න.
- තැන්පත් කිරීමට සුදුසු ස්ථානයක් (Saving Location) Save in ස්ථානයෙන් තෝරා ගන්න.
- ලේඛනයට සුදුසු නමක් File name ඉදිරියෙන් යතුරුලියනය කරන්න.
- Save with a Password සලකුණු කොටුව සලකුණු කරන්න.
- Save බොත්තම ක්ලික් කරන්න.
- Set Password සංවාද කොටුවෙහි ලේඛනය විවෘත කිරීමට යොදන මුරපදය යතුරුලියනය කරන්න.
- එම මුරපදය ම දෙවන කොටුවෙහි යතුරු ලියනය කර OK බොත්තම ක්ලික් කරන්න.

ත්‍රියාකාරකම



මබ විසින් හාවිත කරනු ලබන වදන් සැකසුම් මඟුකාංගය විවෘත කර ගන්න. පහත දී ඇති ත්‍රියාකාරකම් කරන්න.

1. ත්‍රියාකාරකම රුපය 1හි ඇති ලේඛනය යතුරුලියනය කරන්න. එම ලේඛනය "Assign 1" නමින් මබගේ ගෝල්බරයේ තැන්පත් කරන්න. ලේඛනය වසා දමන්න.
2. "Assign 1" ගොනුව විවෘත කර ගන්න. එම ගොනුව "Assign 2" නම් ලේඛන නාමය යොදා "Word 97-2003" වර්ගයෙන් (Save as Type) විවෘත කළ හැකි ලෙස වෙනස් කරමින් මබගේ ගෝල්බරයේ තැන්පත් කරන්න. ලේඛනය වසා දමන්න.

Word Processor

A word processor, or word processing program does exactly what the name implies. It processes words. It also processes paragraphs and entire papers. Some examples of word processing programs include Microsoft Word, Word perfect (Windows only), Apple Works (Mac only) and Open Office.org.

ත්‍රියාකාරකම රුපය 1

6.3 ලේඛනයක් සකස් කිරීම

6.3.1 පිටු සැකසුම (Page Setup)

නව ලේඛනයක් සකස් කිරීමේ දී මූලින් ම කළ යුත්තේ ලේඛනයට ගැලපෙන පරිදි පිටුව සකසා ගැනීමයි.

Microsoft Word සඳහා...

Page Layout → Page Setup කාණ්ඩය හාවිත කරන්න..

LibreOffice Clac සඳහා...

Format → Page හා Page සංවාද කොටුව හාවිත කරන්න.

වදන් සැකසුම් මඟුකාංගයක දක්නට ලැබෙන පොදුවේ හාවිත කළ හැකි පිටු සැකසුම් මෙවලම් කිහිපයක් ඇත. එනම්,

ජාත්‍යන්තර සම්මතවලට අනුව සකසනු ලැබූ මුදුණ කඩාසි ප්‍රමාණ (Size / Format) A4, A5, B4, Letter ... තෝරා ගත හැකි ය. එසේ ම පරිදිලකයාට අවශ්‍ය පරිදි ප්‍රමාණය සකස් කර ගැනීමට ද පහසුකම් ඇත. පිටු සැකසුමේ දී, දිගානතිය (Orientation) සහ පිටු සීමා (Margins) ලේඛනයට ගැලපෙන ලෙස සකස් කර ගන්න.

දිගානතිය (Orientation) වර්ග දෙකකි. එනම් සිරස් දිගානතිය (Portrait) සහ තිරස් (හරස්) දිගානතිය (Landscape) වේ.

6.3.2 අකුරු / පේද හැඩසට්ටිම (Formatting)

ලිපියක හෝ ලේඛනයක අකුරු / පේද යතුරුලියනය කිරීමට පෙර හෝ පසු ව හැඩසට්ටිම (Formatting) කළ හැකි ය. හැඩසට්ටිමෙන් ලිපියකට හෝ ලේඛනයකට පැහැදිලි බවක් හා සිත් ගන්නා සූපු නිමාවක් ලැබේ.

අකුරු / පේද යතුරුලියනය කිරීමට පසු ව හැඩසට්ටිම කරන්නේ නම්, හැඩසට්ටිමට පෙර එම අකුරු/පේද තෝරා ගත යුතු ය.

අකුරු/පේද යතුරුලියනය කිරීමට පෙර හැඩසට්ටිම කරන්නේ නම් අවශ්‍ය හැඩසට්ටිව තෝරා යතුරුලියනය කර රළුග යතුරුලියනයට පෙර තෝරා ගත් හැඩසට්ටිව නවතා දැමීය යුතු ය.

6.3.3 තේරමේ (Select) තුම

ලේඛනයක් අංග කිහිපයකින් සමන්විත විය හැකි ය. එනම් අකුරු, වචන, හැඩතල, විෂ්ක, වග ආදි අංග ය. එසේ ම විවිධ අවස්ථාවල නි මෙම අංගවල නි වෙනස්කම් කිරීමට සිදු වනු ඇත. එවිට වෙනස්කම් භාජනය කිරීමට ප්‍රථමයෙන් එම අංගය තෝරා ගත යුතු ය. ඒ සඳහා අනුගමනය කළ හැකි ක්‍රම කිහිපයක් පහත දැක්වේ.

තනි අකුරක් හෝ කිහිපයක්	මූසිකය ක්ලික් කර ගෙන අකුරු හරහා ඇදුගෙන (Drag) යන්න.
වචනයක්	මූසිකය එක විට දෙවරක් වචනය මත ක්ලික් කරන්න.
වචන කිහිපයක්	තෝරා ගැනීමට බලාපොරොත්තු වන වචන කිහිපයෙහි පළමු වන වචනය මත ක්ලික් කර අවසාන වචනය තෙක් අදින්න.
වාක්‍යයක්	වාක්‍යයේ පළමු වන වචනය මත ක්ලික් කර අවසාන වචනය තෙක් අදින්න.
පේලියක්	සුදු පැහැති දකුණු දිගාගත ර්තලයක් පෙනෙන තෙක් පේලියේ ඉදිරියට මූසිකය ගෙන යන්න. එය දුටු විට වරක් ක්ලික් කරන්න.
පේදයක්	<ul style="list-style-type: none">පේදය මත එක විට තුන් වරක් මූසිකය ක්ලික් කරන්න. එසේ නැතහොත් පේදයේ පළමු වචනය මත ක්ලික් කර අවසාන වචනය තෙක් ඇදුගෙන යන්න.
ලේඛනයක්	<ul style="list-style-type: none">යතුරුලියනයේ Ctrl +A එකවිට ඔබන්න.සුදු පැහැති දකුණු දිගාගත ර්තලයක් පෙනෙන තෙක් පේලියේ ඉදිරියට මූසිකය ගෙන යන්න. එය දුටු විට තෙවරක් ක්ලික් කරන්න.

6.3.4 අකුරු හඳුස්වීම (Text Formatting)

එහි දි....

1. අකුරුවල ප්‍රමාණය (Font Size)
2. අකුරුවල හැඩය (Font Style)
3. අකුරු තද පැහැ ගැන්වීම (Bold), ඇල කිරීම (Italic)
4. අකුරු යටි ඉටි ඇදීම (Underline)
5. අකුරු වර්ගය (Font) - විවිධ භාෂාවල අකුරු වර්ග සහ සංකේත ලබාගැනීම
6. අකුරුවල වර්ණය (Font Color)

වෙනස් කිරීම යොදා ගත හැකි ය.

Microsoft Word ... සඳහා

ඔබගේ අකුරු හෝ ජේද හෝ තෝරා ගන්න.

- Home → Font කාණ්ඩයේ ඇති ඔබගේ හැඩස්වීමට අවශ්‍ය මෙවලම් මත ක්ලික් කරන්න නැතහොත්
- Font සංවාද කොටුව (Dialogue Box) විවෘත කර ගන්න.

එසේ ම එක විට මෙවලම් කිහිපයක් යොදා ගත හැකි බව සැලකිල්ලට ගන්න.



රුපය 6.14 - හැඩස්වීම.

LibreOffice Writer ... සඳහා

- ඔබගේ අකුරු හෝ ජේද තෝරා ගන්න.
 - හැඩස්වීමේ මෙවලම් තීරුව (Formatting Tool Bar) යොදා ගන්න.
 - ඔබගේ හැඩස්වීමට අවශ්‍ය මෙවලම මත ක්ලික් කරන්න නැතහොත්
 - Format → Character සංවාද කොටුව විවෘත කර ගන්න.
- එසේ ම එක විට මෙවලම් කිහිපයක් යොදා ගත හැකි බව සැලකිල්ලට ගන්න.

ක්‍රියාකාරකම



මෙම භාවිත කරන වද්‍ය සැකසුම් මෘදුකාංගය විවෘත කර ගන්න. පහත දී ඇති ක්‍රියාකාරකම් කරන්න.

1. ඔබගේ පිටුව මෙලෙස සකස් කර ගන්න.

ප්‍රමාණය (Size) - A4	දිගානතිය (Orientation) - තිරස් (හරස්)	පිටු සීමා (Margins) - වමෙන් සහ දකුණෙන් - 2" බැඟින් උඩින් සහ යටින් - 1.5" බැඟින්
----------------------	---------------------------------------	---

(Page setup) සංවාද කොටුව (dialog box) විවෘත කර ගැනීමෙන් මෙම සකස් කිරීම් සියලුල ම එක විට කර ගත හැකි ය.)

ක්‍රියාකාරකම රුපය 2හි ඇති ජේද යොරුලියනය කරන්න. එම ලේඛනය "Assign 2" නමින් ඔබගේ ගොල්බරයේ සුරකීම කරන්න. ලේඛනය වසා දමන්න.

2. 'Assign 2' ගොනුව විවෘත කර ගන්න. එහි ඇති ව්‍යවහාර භාෂා ප්‍රමාණය ඇති ආකාරයට හැඩස්වන්න. (මෙහි දී යොදා ගෙන ඇති අකුරු වර්ගය සඳහා ඊට ආසන්නතම වර්ගයක් යොදා ගන්න.) ඉන් පසු "Assign 3" නමින් ඔබගේ ගොල්බරයේ සුරකීම කරන්න. ලේඛනය වසා දමන්න.

What is a computer?

A computer is an electronic device that manipulates information or data. It has the ability to store, retrieve and process data.

ත්‍රියාකාරකම
රුපය 2

You can use a computer to type documents, send email and browse the Web. You can also use it to handle spreadsheets, accounting, database management, presentations, games and more.

What is a computer?


A computer is an electronic device that manipulates information or data. It has the ability to **store, retrieve** and **process** data.

ත්‍රියාකාරකම
රුපය 3

You can use a computer to type documents, send email and browse the Web. You can also use it to handle **spreadsheets, accounting, database management,** presentations, games and more.

6.3.5 පේද හැඩස්වීම (Paragraph Formatting)

- එකෙල්ල කිරීම (Alignment) (රුපය 6.15)




රුපය 6.15 - පේද හැඩස්වීම

6. වම් පැත්තට එකෙල්ල කිරීම. (Left Align) 
 7. මැදට එකෙල්ල කිරීම. (Center Align) 
 8. දකුණු පැත්තට එකෙල්ල කිරීම. (Right Align) 
 9. දෙකෙලවර සමාන්තර ව එකෙල්ල කිරීම. (Justify). 

 - අනුමේදනය කිරීම (Indentation)
(රුපය 6.16 සහ 6.17)
10. වමෙන් අනුමේදනය (Left Indentation) 
 11. දකුණෙන් අනුමේදනය (Right Indentation) 
 12. පලමු පේලය අනුමේදනය (First Line Indentation)
 13. එල්ලෙන ආකාරයට අනුමේදනය (Hanging Indentation)
 14. පේලි පරතරය (Line spacing)

15. තේද පරතරය (Paragraph spacing) 



Microsoft Word සඳහා.....

- ඔබගේ වචන හෝ ජේද තොරා ගන්න.
- Home → Paragraph කාණ්ඩයේ ඇති ඔබගේ හැඩිස්වීමට අවශ්‍ය මෙවලම මත ක්ලික් කරන්න.
- නැත හොත්
- Paragraph සංවාද කොටුව (Dialogue Box) විවෘත කර ගන්න.
- එහි ඇති ඔබට අවශ්‍ය මෙවලම තොරා ගන්න.
- OK ක්ලික් කරන්න.

LibreOffice Writer නම්.....

- ඔබගේ වචන හෝ ජේද තොරා ගන්න.
- හැඩිස්වීමේ මෙවලම තීරුවේ (Formatting Tool Bar) ඇති ඔබගේ හැඩිස්වීමට අවශ්‍ය මෙවලම මත ක්ලික් කරන්න තැක්වාත්
- Format →Paragraph සංවාද කොටුව (Dialogue Box) විවෘත කර ගන්න
- එහි ඇති ඔබට අවශ්‍ය මෙවලම තොරා ගන්න.
- OK ක්ලික් කරන්න.

ත්‍රියාකාරකම



ඔබ විසින් භාවිත කරනු ලබන වදන් සැකසුම් මඟකාංගය විවෘත කර ගන්න. පහත දී ඇති ත්‍රියාකාරකම් කරන්න.

1. ඔබ විසින් සකසන ලද "Assign 3" ගොනුව විවෘත කර ගන්න. එහි ඇති ජේද ත්‍රියාකාරකම රුපය 4හි පෙන්වා ඇති ආකාරයට හැඩිස්වන්න. ඉන් පසු "Assign 4" නමින් ඔබගේ ගොජ්චරයේ සුරකිති, ලේඛනය වසා දමන්න.
2. නැවතන් "Assign 3" ගොනුව විවෘත කරන්න. එහි ඇති ජේද ත්‍රියාකාරකම රුපය 5 හි පෙන්වා ඇති ආකාරයට හැඩිස්වන්න. ඉන් පසු "Assign 5" නමින් ඔබගේ ගොජ්චරයේ සුරකිත්ත් නැවතන් පෙන්වනු ලැබේය.

What is a computer?

A computer is an electronic device that manipulates **information** or **data**. It has the ability to **store**, **retrieve**, and **process** data.

You can use a computer to type

document, send email, and browse the web.

You can also use it to handle **spreadsheets**, **accounting database**, **management**, presentations, games, and more.

ත්‍රියාකාරකම

රුපය 4


What is a computer?

A computer is an electronic device that manipulates **information** or **data**. It has the ability to **store, retrieve,** and **process** data.

You can use a computer to type documents
send email and brows the Web.

ක්‍රියාකාරකම
රැපය 5

6.3.6 බූලට් ලැයිස්තු සහ අංකන ලැයිස්තු (Bullets and Numbering) සහ වෙනත් හැඳිස්වීම්



16. බූලට් ලැයිස්තු (Bullet List)
17. අංකන ලැයිස්තු (Number List)
18. බහු මට්ටම් ලැයිස්තු (Multilevel List)
19. අදුරු කිරීම/ පසුබීම් වර්ණ ගැන්වීම
(Shading/ Background Color)
20. බෝඩ්රි යෙදීම (Border)


සැයු. - තෝරා ගන්නා ලද වාක්‍ය සඳහා paragraph කාණ්ඩයෙන් බුලටි සහ අංකන ලැයිස්තු යොදා ගැනීමට හැකි වේ. එහෙත් ප්‍රධාන ලැයිස්තුව අවසානයේ බහු මට්ටම් ලැයිස්තුව (Multilevel List) ආරම්භ කිරීම සඳහා,

1. යතුරු පූවරුවේ Tab යතුර ඔබන්න.
2. බහු මට්ටම් ලැයිස්තුව අවසානයේ දී ආපසු ප්‍රධාන ලැයිස්තුවට සම්බන්ධ වීම සඳහා Shift + Tab යතුරු ඔබන්න.
21. අදුරු කිරීම/ පසුව වර්ණ ගැන්වීම සහ බෝබරු යෙදීම

Microsoft Word සඳහා

මේද / ලේඛනය තෝරන්න.

- Page Layout → Page Background කාණ්ඩයේ ඇති Page Borders තෝරා ගන්න.



- Borders and Shading සංවාද කොටුවෙහි ඇති Borders/ Page Border/ Shading මේ සඳහා යොදුන්න.
- OK කළික් කරන්න.

LibreOffice Writer සඳහා

මේදයට වර්ණ සඳහා :

- Format→Character→Background පවිත්තෙන් අවශ්‍ය වර්ණය තෝරා ගන්න.

බෝබරු සඳහා :

- Format→Paragraph→Border තෝරා ගන්න.

ලේඛනයට වර්ණ යෙදීම සඳහා :

- Format→Page→Background පවිත්තෙන් අවශ්‍ය වර්ණය තෝරා ගන්න.

බෝබරු සඳහා :

- Format→Page→Border පවිත්තෙන් අවශ්‍ය බෝබරුය සහ ජේ අදාළ වර්ණය තෝරා ගන්න.

තෝරා ගැනීම අවසානයේ දී OK කළින් කරන්න.

ක්‍රියාකාරකම



මධ හාවිත කරන වදන් සැකසුම් මඳුකාංග විවෘත කරන්න. පහත දී ඇති ක්‍රියාකාරකම කරන්න.

1. නව පිටුවක් ලබා ගන්න. ක්‍රියාකාරකම රුපය හේ දක්වා ඇති ආකාරයට මූල්‍ය ලැයිස්තුවක් නිර්මාණය කරන්න. ඉන් පසු එම ලේඛනය "Assign 6" තමින් ඔබගේ ගෝල්බරයේ සුරතීම කරන්න. ලේඛනය වසා දමන්න
2. ඔබ විසින් සුරතීන ලද "Assign 6" ගොනුව විවෘත කරන්න. පිටුව වටා බෝල්බරයක් යොදන්න. එසේ වෙනස් කරන ලද ගොනුව "Save as Type - Word 97 - 2003" ලෙස වෙනස් කරමින් "Assign 7" තමින් සුරතීම කරන්න. ලේඛනය වසා දමන්න.

Different type of software


- ❖ Antivirus
 - AVG
 - Semantic
 - Kaspersky
- ❖ E-mail
 - Outlook
 - Yahoo mail
 - Gmail
- ❖ Games
 - Worlds of Warcraft
 - Car race
- ❖ Internet browser
 - Firefox
 - Explore
 - Google
- ❖ Operating system
 - Windows xp
 - Windows 7
 - Linux

ක්‍රියාකාරකම රුපය 6

6.4 ලේඛනයට විවිත බව එකතු කිරීම

සකස් කර ගන්නා ලද ලිපියක් හෝ ලේඛනයක් වඩාත් පැහැදිලි බවක් සහ විවිතවත් බවක් ලබා දීම සඳහා එකතු කළ හැකි අංග කිහිපයක් නම්,

(රුපය 6.20)



1. හැඩතල (Shapes / Objects)
2. විෂුක (Pictures / Images/ ClipArt)
3. සලකුණු (Symbols)
4. වග (Tables)
5. ශීර්ෂකය සහ පාදකය (Header and Footer)
6. පිටු අංක (Page Numbers)
7. තීරු (Columns)
8. පද රු (WordArt/ Fontwork)

මධේ ලේඛනයට ඉහත දැක්වූ අංග මෙන් ම වෙනත් සුදුසු අංග ද එකතු කර ගත හැකි ය.

6.4.1 හැඩතල (Shapes) සහ විෂ්ක (Images)

සකස් කරනු ලබන ලේඛනය වඩ - වඩාත් පැහැදිලි කිරීමට හා විවිතවත් කිරීමට විෂ්ක (Images) සහ හැඩතල (Shapes) යොදා ගැනේ. මේ සඳහා පළමු ව විෂ්කය හෝ හැඩතලය අවශ්‍ය වන ස්ථානයේ කර්සරය කරා ගන්න.

Microsoft Word සඳහා ...


Insert පටිත්ත සහ එහි රිඛනය උපයෝග කර ගන්න.

- හැඩතලයක් නම්
Insert → Shape තෝරා ගන්න.
- එහි ඇති හැඩතලයක් මත ක්ලික් කර එය පිටුව මත මූසිකය ක්ලික් කරමින් ඇද ගන්න.
- විෂ්කයක් නම් Insert පටිත්තෙහි → Picture/ClipArt තෝරා ගන්න.
- කැමති විෂ්කයක් තෝරා විවෘත කර ගන්න.

LibreOffice Writer සඳහා ...

මෙනු තීරුවෙහි Insert පටිත්ත උපයෝගී කර ගන්න.


- හැඩතලයක් නම්
Insert Object → OLE Object තෝරා ගන්න..... නැතහොත් Drawing මෙවලම් තීරුවෙන් හැඩතලයක් මත ක්ලික් කර එය පිටුව මත මූසිකය ක්ලික් කරමින් ඇදගන්න.
- විෂ්කයක් නම් Insert→ Picture→ From File තෝරා ගන්න.
- කැමති විෂ්කයක් තෝරා විවෘත කරගන්න.



6.4.2 විෂ්කය හෝ හැඩතලය සකස් කිරීම

මධ විසින් ලේඛනයට ආකුළත් කරන ලද විෂ්කය හෝ හැඩතලය ඔබට අවශ්‍ය ලෙස සකසා ගත හැකි ය. මෙහි දී, එහි ප්‍රමාණය වෙනස් කිරීම, වර්ණය වෙනස් කිරීම, බෝස්ටරය යෙදීම සහ ස්ථානය වෙනස් කිරීම ආදි වෙනස්කම් රසක් කිරීමට හැකි ය. (රුපය 6.21) වෙනස්කම් කිරීමට ප්‍රථමයෙන් විෂ්කය හෝ හැඩතලය මත ක්ලික් කරමින් එය තෝරා ගත යුතු ය. එසේ තෝරා ගත් විට විවෘත වන විෂ්කය හෝ හැඩතලය සකස් කිරීමට සුදුසු මෙවලම් තීරුව උපයෝග කර ගනීමින් අවශ්‍ය පරිදි සකස් කර ගන්න.

Microsoft Word රිඛනයෙහි විෂ්කය සකස් කිරීමට යොදා ගන්නා මෙවලම් තීරුව



LibreOffice Writerහි විතුකය සකස් කිරීමට යොදා ගන්නා මෙවලම තිරුව



6.4.3 සලකුණු (Symbols)

ලේඛන සකස් කිරීමේදී විවිධ සලකුණු යොදා ගැනීමට සිදු වනු ඇත. එහෙත් අප විසින් භාවිත කරනු ලබන යතුරු පුවරුවෙහි ඇත්තේ සිලිත සලකුණු ප්‍රමාණයකි. මෙම අපහසුතා මගහරවා ගතිමින් අපට අවශ්‍ය වන සලකුණු යොදීම සඳහා

Microsoft Word සඳහා ...

Insert → Symbol මගින් විවෘත වන සංවාද කොටුවෙහි ඇති සලකුණු තෝරා ගෙන Insert මත ක්ලික් කිරීමෙන් ලේඛනයට ඇතුළත් කර ගන්න.

LibreOffice Writer නම්...


Insert → Special Character මගින් විවෘත වන සංවාද කොටුවෙහි ඇති සලකුණු තෝරා ගෙන OK මත ක්ලික් කර ලේඛනයට ඇතුළත් කර ගන්න.

6.4.4 ශීර්ෂකය සහ පාදකය (Header and Footer) සහ පිටු අංක (Page Numbers)

ලේඛන හා සගරා නිර්මාණයේදී ශීර්ෂකය සහ පාදකය මෙන් ම පිටු අංකය යොදීම ද ඉතා වැදගත් ය. මේ සඳහා Insert → Header and Footer සහ Page Number ඇපුරෙන් ලේඛනයට හෝ සගරාවට ගැළපෙන ආකාරයට ශීර්ෂකය සහ පාදකය ද පිටු අංකය ද ඇතුළත් කර ගන්න.

Microsoft Word සඳහා

ශීර්ෂක හා පාදක මෙවලම



6.4.5 තීරු (Column)

පුවත්පත් සහ සගරා නිර්මාණයේදී බහුල ලෙස යොදා ගනු ලබයි. තීරු සකස් කිරීම යතුරුලියනය කිරීමෙන් පසු ව හෝ යතුරුලියනයට පෙර හෝ අවශ්‍ය ආකාරයට යොදා ගත හැකි ය. මේ සඳහා පලමු ව ඔබ යතුරුලියනය කළ හේද තෝරා ගන්න.

Microsoft Word සඳහා...

PageLayout → Columns → ලේඛනයට සරිලන ලෙස තීරු ප්‍රමාණ තෝරා ගන්න.

LibreOffice Writer සඳහා...

Formatting → Columns → ලේඛනයට සරිලන ලෙස තීරු ප්‍රමාණ තෝරා ගන්න.

ත්‍රියාකාරකම



1. ඔබ හාටින කරන වදන් සැකසුම් මෘදුකාංගය විවෘත කර ගන්න. පහත දී ඇති ත්‍රියාකාරකම් කරන්න.
2. නව පිටුවක් විවෘත කර ගන්න. ත්‍රියාකාරකම රුපය 7 හි දක්වා ඇති තේදී ලේඛන ගත කරන්න. ඉන් පසු එහි දක්වා ඇති ආකාරයට තිර්මාණය කරන්න. ඉන් පසු එම ලේඛනය Assign 10 නමින් Word Pass නම් මුර පදය (Password) යොද ඔබගේ ගෝල්බරයේ තැන්පත් කරන්න. ලේඛනය වසා අමන්න.

Electronic Waste Disposal



Electronic waste (E - waste): what is it and how do we get rid of it ?

This term applies to consumer and business electronic equipment that is near or at the end of its useful life. There is no clear definition for electronic waste (e - waste) at this time, but if you can plug it in an electrical

outlet or it contains circuit boards or chips, it is most likely e - waste. These products can contain heavy metals like cadmium, lead, copper, and chromium that can contaminate the environment. Do NOT dispose of these items in the trash or your recycling bins.

Examples of electronic waste include, but not limited to :

- ★ TVs, computer monitors, Printers, Scanners, Keyboards, mice, cables, circuit boards, lamps, clocks, flashlight, calculators, phones, answering machines, digital / video cameras, radios, VCRs, DVD players, MP3 and CD players.
- ★ Kitchen equipment (toasters, coffee makers, microwave ovens)
- ★ Laboratory equipment (hot plates, microscopes, calorimeters)
- ★ Broken computer monitors, television tubes (CRTs)

Student E - waste Recycling Options

Any laboratory equipment that has the possibility of being contaminated with chemical, biological, or radioactive substances must be cleared through EH&S and Departmental Facilities Office before disposal.

If you live on - campus you can dispose of your electronic waste easily and conveniently by creating a Fix It Ticket or contacting your college maintenance office.

If you live off - campus, learn more about the Santa Cruz County electronic waste disposal program:

Additional information on disposal / recycling of e - waste and other regulated items can be found in all college mailrooms, Graduate Student Housing Mailroom and the Village Laundry Community room. Multibins are blue cabinets built to collect batteries, small electronics, printer cartridges, and CDs. They are located in every college mailroom.

6.4.6 වැව (Tables)

ලේඛන සකස් කිරීමේදී සමහර තොරතුරු වගු ගත කිරීමට සිදු වේ. ඒ සඳහා ක්‍රමවත් ලෙස වගුවක් සකස් කර ගත යුතු ය. ඔබට අවශ්‍ය පහසුකම් වදන් සැකසුම් මෘදුකාංග මගින් සපයා දී ඇත. රුපය 6.12 එනම්,

- වගුවට අවශ්‍ය ජේල් (Row) සහ තීරු (Columns) ඇතුළත් කර ගැනීම හෝ ඇද ගැනීම
- අනවශ්‍ය ජේල් සහ තීරු මකා දැමීම (Delete Row/ Column)
- අමතර ජේල් සහ තීරු ඇතුළත් කිරීම (Insert Row/ Column)
- වගුවෙහි කේෂ පරාසයක් සංයුත්ක කොට එක් කේෂයක් ලබා ගැනීම (Merge Cell)
- වගුවෙහි එක් කේෂයක්, කේෂ කිහිපයක් බවට පත් කිරීම (Split Cell)
- වගුවට පාට යෙදීම හෝ විලාසයක් ලබා දීම
- වචන දිගානතිය වෙනස් කිරීම (Changing Text Direction)

වැනි බොහෝ පහසුකම් දක්නට ඇත.

රුපය 6.12 - වගුව

The diagram shows a 6x6 grid table with the following structure:

- Rows:** There are 6 rows, with the first row labeled "Time".
- Columns:** There are 6 columns, labeled "Monday" through "Friday".
- Annotations:**
 - Merge Cells:** An arrow points to the first two columns of the first row, indicating they are merged.
 - Split Cells:** An arrow points to the first column of the first row, indicating it is split into two cells.
 - Interval:** An arrow points to the gap between the first two columns of the first row.
 - Text Direction:** An arrow points to the last two columns of the first row, where text direction is indicated by "ABC" and "XYZ".

- වගුව නිර්මාණය කර ගැනීම සඳහා

Microsoft Word සඳහා...


- Insert→Table යොදා ගන්න.
- අවශ්‍ය ප්‍රමාණයට ජේල් සහ තීරු තොරු ගන්න. හෝ
- Insert → Table හි අවශ්‍ය ප්‍රමාණයට ජේල් සහ තීරු ඇතුළත් කරන්න.
- OK ක්ලික් කරන්න.

LibreOffice Writer සඳහා...

- Table → Insert→Table යොදා ගන්න.
- Insert → Table හි අවශ්‍ය ප්‍රමාණයට ජේල් සහ තීරු ඇතුළත් කරන්න
- Insert ක්ලික් කරන්න.

- වගුව සකස් කිරීමට ප්‍රථමයෙන් වගුව / පේලි / තීරු / කොටු තෝරා ගන්න.
- වගුව තුළ කොටු අතර එහා මෙහා ගමන් කිරීම සඳහා යතුරු ප්‍රවරුවෙහි රේල, Tab යතුර හෝ මුළුස් ක්ලික් යොදා ගන්න.


නිර්මාණය කර ගත් වගුව සකස් කර ගැනීම සඳහා.....



වගුවක් නිර්මාණය කිරීමෙන් අනතුරුව එය තෝරා ගත් විට වගු මෙවලම රිබනය ක්‍රියාත්මක වේ. ඔබ විසින් තෝරා ගන්නා ලද වගුව / පේලි / තීරු / කොටු සඳහා අවශ්‍ය සකස් කිරීම සඳහා මෙහි ඇති Design සහ Layout රිබන තෝරා ගත හැකි ය.

දෙනු : සංයුත්ක කිරීමට,

1. සංයුත්ක කිරීමට බලාපොරොත්තු වන පේලි / තීරු / කොටු තෝරා ගන්න.
2. Table Tools හි Layout රිබනය මත ක්ලික් කරන්න. එහි ඇති Merge Cells මත ක්ලික් කරන්න.




LibreOffice සඳහා...

වගුවක් නිර්මාණය කිරීමෙන් අනතුරුව එය තෝරා ගන්න. මෙහු තීරුවේ Table පටිත්ක ක්ලික් කරන්න.

එහි ඇති Delete, Select, Insert, Split, Merge මෙවලම වගුව සකස් කිරීම සඳහා යොදා ගන්න.

එසේ ම Table → Table Properties → Table Format සංවාද කොටුව ද හාවත කරමින් වගුව සකස් කර ගන්න.



ත්‍රියාකාරකම



- නව පිටුවක් ලබා ගන්න. ත්‍රියාකාරකම රුපය 8 හි දක්වා ඇති ආකාරයට වගුවක් නිරමාණය කරන්න.
- ඉන් පසු එම ලේඛනය "Assign 11" තමින් ගෝල්බරයේ සුරකින්න.

Class Time Table - Grade 10

	Monday	Tuesday	Wednesday	Thursday	Friday
Period 1					
Period 2					
Period 3					
Period 4					
INTERVAL					
Period 5					
Period 6					
Period 7					
Period 8					

ත්‍රියාකාරකම රුපය 8

6.5 සේදුපත් බැලීම (Proof reading)

6.5.1 අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ දේශ සේවීම සහ නිවැරදි කිරීම

ස්වයංක්‍රීය ව අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ දේශ සෞයා දීමත්, ඒ වෙනුවට භාවිත කළ හැකි නිවැරදි වචන හා ආකාර පෙන්වා දීමත් මෙමගින් සිදු වේ. අක්ෂර වින්‍යාස දේශ සහිත වචන රතු පාටින් ඉරි ඇද පෙන්වයි. ව්‍යාකරණ දේශ කොළ පාටින් ඉරි ඇද පෙන්වයි. යතුරුලියනය කර අවසන් ලේඛනයක මෙවැනි දේශ නිවැරදි කර ගැනීමට නම්,

පියවර 1 ලේඛනයේ ආරම්භයට කරසරය (Cursor) ගෙන යන්න.

Microsoft Word පදනම.....

- Review → Spelling and Grammar
යොදා ගන්න.

LibreOffice Writer පදනම.....

- Tools → Spelling and Grammar
යොදා ගන්න.

පියවර 2 රතු පැහැයෙන් හෝ කොළ පැහැයෙන් ඇති වැරදි වචනයට අදාළ නිවැරදි වචනය හෝ යේදුම පහළ කොටුවෙන් තෝරා Change ක්ලික් කරන්න. ඉංග්‍රීසි ගබ්දකෝෂයේ නොමැති වචන විවිධ නම (පුද්ගල නාම, ග්‍රාම නාම, රටවල නම) අත්හැර දැමීම සඳහා Ignore ක්ලික් කරන්න.

6.5.2 ගබ්ද තියිය (Thesaurus)

ලිපි ලේඛන සකස් කිරීමේදී අප යොදා ගන්නා වචන වෙනුවට එම අදහස ගෙන දෙන වෙනත් වචන සොයා ගැනීමටත් ඒවා අවශ්‍ය ස්ථානයට යොදා ගැනීමටත් ගබ්ද තියිය (Thesaurus) ප්‍රයෝග්‍රන්තවත් වේ. මේ සඳහා,

- යතුරුලියනය කර ගත් වචනය තෝරා ගන්න.

Microsoft Word සඳහා.....

Review → Thesaurus යොදා ගන්න.

LibreOffice Writer සඳහා....

- Tools → Language → Thesaurus
යොදා ගන්න.

6.5.3 වචන සෙවීම සහ වෙනත් වචන ඒ වෙනුවට ප්‍රතිස්ථාපනය කිරීම (Find and Replace)

මබ විසින් සකස් කරන ලද ලේඛනයක අඩංගු වචනයක් ඉවත් කර ගැනීමට සිදු වී ඇතැයි සිතන්න. මබගේ ලේඛනය පිටු ගණනාවකින් යුතු වූවකි. වචනය සොයා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. මේ සඳහා සෙවීමේ (Find) පහසුකම මබට භාවිත කිරීමට නැකි ය. මේ සඳහා

- කර්සරය ලේඛනයේ මුලට ගන්න.

Microsoft Word සඳහා.....

- Home → Editing කාණ්ඩයේ Find ක්ලික් කරන්න.



- ඉහත දැක්වෙන ආකාරයට විවෘත වන මෙවලම් තිරුවේ Search Document ස්ථානයේ සෙවීමට අවශ්‍ය වචනය යතුරුලියනය කරන්න.

LibreOffice Writer සඳහා.....

Edit → Find ක්ලික් කරන්න.

Find Next



ඉහත දැක්වෙන ආකාරයට විවෘත වන මෙවලම් තිරුවේ Find ස්ථානයේ සෙවීමට අවශ්‍ය වචනය යතුරුලියනය කරන්න. Find Next ක්ලික් කරන්න.

- ලේඛනයක අඩංගු වචනයක් වෙනුවට වෙනත් වචනයක් ආදේශ කිරීම සඳහා වචන ප්‍රතිස්ථාපනය කිරීම (Replace) පහසුකම හාවිත වේ. මේ සඳහා,

Microsoft Word සඳහා....

- Home→Editing කාණ්ඩයේ Replace ක්ලික් කරන්න.

LibreOffice Writer සඳහා....

- Edit මෙනුවේ Replace ක්ලික් කරන්න.

- සේවිය යුතු වචනය ලැබෙන කුවුෂ්‍යවෙති Find What ස්ථානයේ හෝ Search for ස්ථානයේ යතුරුලියනය කර Replace / Replace All ක්ලික් කරන්න. රුපය 6.22



රුපය 6.21 - වචන සේවිම හා වචන වෙනුවට ප්‍රතිස්ථාපනය.

ත්‍රියාකාරකම



මබ විසින් හාවිත කරනු ලබන වදන් සැකසුම් මෘදුකාංගය විවෘත කරගන්න. පහත දී ඇති ක්‍රියාකාරකම් කරන්න.

1. ක්‍රියාකාරකම රුපය 9හි දක්වා ඇති තේව්දය යතුරුලියනය කරන්න. ඉන් පසු එම ලේඛනය "Assign 12" නමින් ගෝල්බරයේ සූරකින්න.

Cloud computing is the delivery of computing services over the Internet. Cloud services allow individuals and businesses to use software and hardware that are managed by third parties at remote locations. Examples of cloud services include online file storage, social networking sites, webmail, and online business applications.

The cloud computing model allows access to information and computer resources from anywhere that a network connection is available. Cloud computing provides a shared pool of resources, including data storage space, networks, computer processing power, and specialized corporate and user applications.

ත්‍රියාකාරකම රුපය 9

2. පහත දැක්වෙන ලෙස ලේඛනයේ ඇති වචනවල අකුරු වෙනස් කරන්න.
 - Businesses - Businasses
 - computing - camputing
 - network - natwork
 - promises - prommises
 - resource - resources
3. ඉන් පසු අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ දේශ සේවීම සහ නිවැරදි කිරීම (Spelling and Grammar) යොදා ගෙන එම නිවැරදි කිරීම කරන්න.
4. වචන සේවීම (Find) පහසුකම භාවිත කර පහත දී ඇති වචන සෞයන්න.

webmail, information, storage
5. වචන ප්‍රතිස්ථාපනය කිරීම (Replace) පහසුකම භාවිත කර පහත දී ඇති වචන ප්‍රතිස්ථාපනය කරන්න.
 - Business - trade
 - Expensive - luxurious
 - Connection - relation
6. වචන ප්‍රතිස්ථාපනය කිරීමෙන් (Replace) අනතුරු ව "Assign 13" නම් ඔබගේ ගෝල්බරයේ තැන්පත් කරන්න.

6.6 මුද්‍රණය කිරීම (Print)

6.6.1 මුද්‍රණ පෙර දැක්වීම (Print Preview)


සකස් කර නිම කර ගත් ලේඛනය මුද්‍රණය කිරීමට පෙර එය අපට අවශ්‍ය ලෙස සකස් වී තිබේ ද, මායිම ඉඩ ප්‍රමාණවත් ද, යොදන ලද බෝඩිය මුද්‍රණය වේ ද, ආදි කරුණු රසකට විසඳුම් ලබා ගැනීමට මුද්‍රණ පෙර දැසුන ප්‍රයෝගනවත් වේ.

6.6.2 මුද්‍රණය කිරීම (Print)


තිවැරදි ව සකස් වූ ලේඛනය මුද්‍රණය කිරීම සඳහා මෙම මෙවලම යොදා ගැනේ. මේ සඳහා,

File → Print තෝරා ගැනීමෙන් මුද්‍රණය කිරීම සංවාද කොටුව ලැබේ.

Microsoft Office Print රුපය 6.23 සහ 6.24 LibreOffice Print



රුපය 6.22 Microsoft Office Print



රුපය 6.23 LibreOffice Print

මබ යොදා ගන්නා වදන් සැකසීමේ මඟකාංගයට අනුව විවෘත වන සංවාද කොට්ඨාස ආකුශයෙන්,

- ලේඛනය මුද්‍රණය සඳහා මුද්‍රකය තෝරා ගැනීම (Printer),
- මුද්‍රණය කරනු ලබන්නේ තෝරා ගත් එක් පිටුවක් ද, පිටු කිහිපයක් ද, සම්පූර්ණ ලේඛනය ම ද යන්න තීරණය කිරීම (Current Page, Pages or All)
- ලබා ගන්නා පිටපත් ප්‍රමාණය තීරණය කිරීම (Copies)
ආදි පහසුකම් ප්‍රයෝගනයට ගනිමින් ලේඛනය මුද්‍රණය කර ගත හැකි ය.

සැයු. පාසලේ දී එක් එක් සිසුවා සඳහා වෙන් වෙන් වශයෙන් ලේඛන මුද්‍රණය කිරීම අපහසු බැවින් බලගේ ලේඛනය "pdf" ලේඛන දිගුවට අනුව සුරක්මෙන් එය මුද්‍රණය වන ආකාරය බලට නිරීක්ෂණය කර ගත හැකි ය. මේ සඳහා...


File → print → Microsoft XPS Document හෝ Writer Adobe PDF → Print →
ගොනුවට නමක් ලබා දෙන්න. →Save

6.7 තැපැල් මූසුව (Mail Merge)

නිරමාණය කරන ලද ආරාධනා පතක්, සුභ පැතුම් පතක්, ලිපියක් හෝ සහතික පතක් කිහිප දෙනෙකුට ලැබේම සඳහා සකස් කිරීමට තැපැල් මූසුව භාවිත කරනු ලබයි. මෙම ක්‍රියාවලියේ දී දත්ත සම්දාය මෘදුකාංගය ආශ්‍රිත ව තැන්පත් කරන ලද දත්ත හෝ ඔබ විසින් තැපැල් මූසුව භාවිත කර නිරමාණය කර තැන්පත් කරන ලද දත්ත උපයෝග කර ගත හැකි ය. එමම්ණක් නොව ලේඛල් සහ තැපැල් පත් සඳහා ලිපින නිරමාණය කර මූල්‍යාංශය කිරීමට ද හැකි ය.

මෙම පාඨම්න් ඔබට,

- දත්ත ප්‍රහවය / ලිපින ලැයිස්තුව (Data Source /Address List) නිරමාණය කරන ආකාරය සහ එය තැන්පත් කරන ආකාරය,
 - දත්ත ප්‍රහවය ආශ්‍රිත නව ලිපි, ලේඛල් සහ තැපැල් පත් නිරමාණය කර ගන්නා ආකාරය,
 - මූල්‍යාංශයට පෙර සංස්කරණය කළ හැකි ලේඛන සකස් කිරීම, පිළිබඳ ව දැනුම්වත් විය හැකි ය.
- තැපැල් මූසුව භාවිත කරන ආකාරය,
- මූලින් ම ඔබට ලේඛනය යතුරුලියනය කරන්න.



Microsoft Word සඳහා.....

- පියවර 1. Mailing පටිත්ත තෝරන්න.
- පියවර 2. Start Mail Merge → Letter තෝරන්න.
දත්ත ප්‍රහවය (Data Source) නිරමාණය කිරීම හේ තෝරා ගැනීම සඳහා....
- පියවර 3. Select Recipient → Type New List තෝරන්න.
*සැයු. පෙර සුරකිත කරන ලද දත්ත ලබා ගැනීමට නම් Use Existing list තෝරන්න.
- පියවර 4. New address List කටුවලට ඇති ක්ෂේත්‍ර Customize ක්ලික් කිරීම
මගින් ලේඛනයට ගැලපෙන ආකාරයට වෙනස් කරන්න. එහෙම,
 - a. Add (නව ක්ෂේත්‍රයක් සඳහා)
 - b. Delete (ක්ෂේත්‍රය මකාදුම්ම සඳහා)
 - c. Rename (ක්ෂේත්‍රයෙහි නම වෙනස් කිරීම සඳහා) උපයෝග කර ගන්න.
- පියවර 5. වෙනස්කම් කර OK ක්ලික් කරන්න.
- පියවර 6. අවශ්‍ය තොරතුරු යතුරුලියනය කරන්න. මේ සඳහා,
 - a. New Entry (නව ලිපිනයක් සඳහා)
 - b. Delete Entry (ලිපිනයක් මකා දැමීම සඳහා)
 - c. Find (තැන්පත් කර ඇති ලිපිනයක් සෙවීම සඳහා) උපයෝග කර ගන්න.
- පියවර 7. වෙනස්කම් කර OK ක්ලික් කර තැන්පත් කරන්න.
ලිපිනය සකස් විය යුතු ආකාරය තීරණය කිරීම (Address Block). මෙය,
 - a. විවිධ ලිපින සැකසුම් (More)
 - b. එම සැකසුම් ඔබේ ලිපින හා සැසඳීම (Match Field) සඳහා යොදා ගත හැකි ය.
- පියවර 8. සුදුසු පරිදි වෙනස්කම් කර Next හේ OK ක්ලික් කරන්න.
- පියවර 9. සුන පැනුම් ප්‍රේලිය (Greeting Line) එක් කිරීම සඳහා මෙම මෙවලම යොදා ගන්න.
- පියවර 10. සුදුසු පරිදි වෙනස්කම් කර Next හේ OK ක්ලික් කරන්න.
තැපැල් මුළු ක්ෂේත්‍ර එකතු කිරීම (Insert Merge Field).
මෙමගින් ඔබේ ලිපියට අමතර ක්ෂේත්‍ර යොදා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. මේ සඳහා,
කර්සරය ක්ෂේත්‍රය අවශ්‍ය ස්ථානයේ තබන්න, ඉන් පසු,
- පියවර 11. Insert Merge field ක්ලික් කරමින් අවශ්‍ය ක්ෂේත්‍ර ලිපියට ඇතුළු කර ගන්න.
වෙත් වෙත් වශයෙන් ලිපි ලබා ගැනීම සඳහා
- පියවර 12. Finish & Merge Edit Individual Documents තෝරා ගන්න.
- පියවර 13. සකස් කර ගත් ලිපි සුදුසු ලෙස සුරකිම හේ මුද්‍රණය කර ගන්න.

LibreOffice Writer සඳහා.....

- පියවර 1. Tool → Mailing Wizard තෝරන්න.
- පියවර 2. Select Starting document → Use the current document → Next තෝරන්න.
- පියවර 3. Select the document type → Letter → Next ලිපින ලැයිස්තුව (Address List) නිරමාණය කිරීම හෝ තොරා ගැනීම සඳහා
- පියවර 4. Insert Address Block → Select Address List → Create තෝරන්න.
- *සැ.යු. පෙර තැන්පත් කරන ලද දත්ත ලබා ගැනීමට නම් Add තෝරන්න.
- පියවර 5. New address List කුවුල්වේ ඇති ක්ෂේත්‍ර Customize ක්ලික් කිරීම මගින් ලේඛනය ගැලුපෙන ආකාරයට වෙනස් කරන්න. එනම්,
 - a. Add (නව ක්ෂේත්‍රයක් සඳහා)
 - b. Delete (ක්ෂේත්‍රය මකා දැමීම සඳහා)
 - c. Rename (ක්ෂේත්‍රයෙහි නම වෙනස් කිරීම සඳහා) උපයෝග කර ගන්න.
- පියවර 6. වෙනස්කම් කර OK ක්ලික් කරන්න.
- පියවර 7. අවශ්‍ය තොරතුරු යතුරුලියනය කරන්න. මේ සඳහා,
 - a. New (නව ලිපිනයක් සඳහා)
 - b. Delete (ලිපිනයක් මකා දැමීම සඳහා)
 - c. Find (තැන්පත් කර ඇති ලිපිනයක් සෙවීම සඳහා) උපයෝග කරගන්න.
- පියවර 8. වෙනස්කම් කර OK ක්ලික් කර පූදුසු ස්ථානයක පූදුසු නමක් යොදා තැන්පත් කරන්න.
- පියවර 9. නැවතන් OK ක්ලික් කරන්න.
- පියවර 10. Insert address block කුවුල්වෙහි ඇති 2, 3, 4, පියවරවල පිළිවෙළින් අනුගමනය කරන්න.
 - a. ලිපිනය සකස් විය යුතු ආකාරය තිරණය කිරීම (Address Block). මෙය
 - b. විවිධ ලිපින සැකසුම් (More)
 - c. එම සැකසුම් මධ්‍යින් ලබා ලිපින හා සැපයීම (Match Field) සඳහා යොදා ගත හැකිය.
- පියවර 11. පූදුසු පරිදී වෙනස්කම් කර Next ක්ලික් කරන්න.
- පියවර 12. සුන පැත්තු (Create a Salutation) එක් කිරීම සඳහා මෙම කුවුල්ව යොදා ගන්න. පූදුසු පරිදී වෙනස්කම් කරන්න.
- පියවර 13. Next ක්ලික් කරන්න.
- පියවර 14. ඔබගේ ලිපිනය ස්ථාන ගත කර ගැනීම සඳහා (Adjust layout of address block and salutation) කුවුල්ව යොදා ගත්තා. Next ක්ලික් කරන්න.
- පියවර 15. ලිපි ලබන්නන් තොරා ගැනීම සහ ලේඛනයේ පෙර දැකුම ලබා ගැනීම. (Preview and edit the document) කුවුල්වන් සිදු කර ගත හැකි ය. →Next
- පියවර 16. Personalize document කුවුල්ව මගින් ලිපිනයන් සෞයා ගැනීම සහ එක් ලේඛනයක් සකස් කර ගැනීම කළ හැකි ය.
- පියවර 17. Return to Mail Merge Wizard ක්ලික් කරමින් නැවත Mail Merge මෙනුව හා සම්බන්ධ වන්න. Next ක්ලික් කරමින් ඉදිරියට යන්න.
- පියවර 18. Save, Print or send document කුවුල්ව විවිධාකාර තැන්පත් කිරීම සඳහා සහ මුද්‍රණය කිරීම සඳහා යොදා ගන්න.
 - a. Save starting document - මූලික ලිපිය තැන්පත් කිරීම.
 - b. Save merged document - තැන්පත් කිරීම තැපැල් මුළු කර ගන්නා ලද ලිපිය.
 - c. Print merged document - තැපැල් මුළු කර ගන්නා ලද ලිපිය මුද්‍රණය කිරීම.
 - d. Send merged document as E-Mail - තැපැල් මුළු කර ගන්නා ලද ලිපිය ඉ-තැපැල් කිරීම.

ත්‍රියාකාරකම



බල විසින් භාවිත කරනු ලබන වදන් සැකසුම් මඟුකාංගය විවෘත කර ගන්න. පහත දී ඇති ත්‍රියාකාරකම් කරන්න.

1. ත්‍රියාකාරකම: රුපය 10හි දක්වා ඇති ලිපිය යතුරුලියනය කරන්න. එහෙන් "<>" අතර ඇති වචන මෙන් ම එම සලකුණු ද යතුරුලියනය නොකළ යුතු ය. ඒ සඳහා එක් ඉඩක් පමණක් වෙන් කර තබන්න. ඉන් පසු එම ලේඛනය "Assign 10" නමින් ගෝල්බරයේ තැන්පත් කරන්න.

<p>Computer Resource Centre Senkadagala 28. 04.2014</p> <p><Title> <First Name> <Last Name> <Address Line 1> <Address Line 2></p> <p><u>Teacher Parent Interact day</u></p> <p>Please take this opportunity to discuss the progress of your child <child's Name> by meeting the class teacher on <Date> at <Time> at the classroom.</p> <p>Principal</p>
--

ත්‍රියාකාරකම රුපය 10

2. තැපැල් මූසුව භාවිත කරන්න. දත්ත ප්‍රහවය / ලිපින ලැයිස්තුව (Data Source / Address List) සඳහා පහත වගුවෙහි පෙන්වා ඇති ආකාරයට දස දෙනකුට යැලීම සඳහා දත්ත ඇතුළත් කරන්න.

Title	First Name	Last Name	Address 1	Address 2	Child-Name	Date	Time
Mr.	Chaminda	Sampath	Pelawaththa	Battaramulla	Yawaha	26.06.2014	9.00 am
Mrs.	Pushparani	Chandrabose	Mattakkuliya	Colombo	Derwin	26.06.2014	9.30 am
Mr.	Mohamed	Amith	Hill Street	Dehiwala	Sharmila	26.06.2014	10.00 am

ශ්‍රීයාකාරකම

- මබ විසින් භාවිත කරනු ලබන වදන් සැකසුම් මෘදුකාංගය විවෘත කර ගන්න. පහත දී ඇති ලේඛන සකස් කිරීමට උත්සාහ කරන්න.
 - සහතික පත්
 - ආරාධනා පත්
 - ඉල්පුම් පත්
 - ලිපි
 - නිවේදන
 - බැනරයක්
- මබ විසින් සකස් කරන ලද ලේඛනය සුරුකුම් කරන්න. එහි මූද්‍රණ පිටපතක් ලබා ගන්න.
- වදන් සැකසුම් මෘදුකාංග වල ඇති වචාන් ම වැඩියෙන් භාවිත වන පහසුකම් ලැයිස්තු ගත කරන්න.

6.7.1 කෙටීම් යතුරු (Shortcut Keys)

පරිගණකය ආශ්‍රිත ව කරනු ලබන කාර්යයන් වේගවත් ව කිරීම සඳහා කෙටීම් යතුරු භාවිත කරනු ලබයි. එසේ භාවිත වන කෙටීම් යතුරු කිහිපයක් සහ ශ්‍රීයාකාරකම් පහතින් දක්වා ඇත. ශ්‍රීයාකාරකම් සඳහා මේවා උපයෝග කර ගනීම්න් කාලය ඉතිරි කරගත හැක.

කෙටීම් යතුරු	ශ්‍රීයාකාරකම්වය
Ctrl + N	නව ලේඛනයක් ලබා ගැනීමට
Ctrl + S	ලේඛනයට නමක් යොදා සුරුකුම් කිරීමට
Ctrl + O	ලේඛනය විවෘත කිරීමට
Ctrl + A	ලේඛනය තෙරීමට
Ctrl + C	අකුරු/ වස්තු පිටපත් කිරීමට
Ctrl + X	අකුරු/ වස්තු කැපීමට
Ctrl + V	අකුරු/ වස්තු ඇල්වීමට
Ctrl + H	වචන ප්‍රතිස්ථාපනය කිරීමට
Ctrl + HOME	කරසරය ලේඛනයේ මුලට ගැනීමට
Ctrl + END	කරසරය ලේඛනයේ අවසානයට ගැනීමට

6.1 වදන් සැකසීම යනු ලිපිලේඛන සකස් කර ගැනීමයි.

ඒ සඳහා වදන් සැකසුම් මෘදුකාංගයක් හාවිත කිරීමේ ලිපිලේඛන විවිතුවත් ලෙස හැඩිසවා ගැනීමටත් තැන්පත් කර තබා ගැනීමටත් අවශ්‍ය වූ විට නැවත ලබා ගැනීමට සහ මුද්‍රණය කර ගැනීමටත් පුළුවන.

ඇ වදන් සැකසීමේ මෘදුකාංග වර්ග බොහෝ ඇත. ඉන් සමහර මෘදුකාංග මිල දී ගත යුතු විවත් අන්තර්ජාලයෙන් නොමිලේ බාගත (download) කර පරිගණකයට ප්‍රතිස්ථාපනය කර ගත හැකි වදන් සැකසුම් මෘදුකාංග ඇත.

6.2 නව ලේඛනයක් සකස් කිරීමේදී වැදගත් කරුණු,

- නව ලේඛනයක් ලබා ගැනීම
- තැන්පත් කිරීමේ ක්‍රම ලේඛනය වසා දැමීම
- ගබඩා කළ ගොනුවත් නැවත විවෘත කිරීම

6.3 ලේඛනයක් නිර්මාණය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු,

- ලේඛනයක් සකස් කිරීම - පිටු සැකසුම
- තේරිමේ ක්‍රම
- හැඩිසවීම - අකුරු හැඩිසවීම, තේද හැඩිසවීම, බුලට් සහ අංකන යොදා ගැනීම, අදුරු කිරීම සහ බෝඩ් යොදා ගැනීම

6.4 ලේඛනය විවිතුවත් කිරීම සඳහා යොදා ගත හැකි අංග සහ විතුක,

- හැඩිතල සහ විතුක නිර්මාණය කිරීම සහ වෙනස් කිරීම
- සලකුණු යොදා ගැනීම
- දිරෝකය සහ පාදකය, පිටු අංක යෙදීම
- තීරු වෙන් කිරීම
- වගු නිර්මාණය කිරීම සහ වෙනස් කිරීම

6.5 සොයුපත් බැලීම මගින් ලබා ගත හැකි වාසි සහ මුද්‍රණය කිරීම,

- අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ දේශ සෙවීම සහ නිවැරදි කිරීම
- ගබා නිධිය හාවිත කිරීම
- වචන සෙවීම සහ වෙනත් වචන ඒ වෙනුවට ප්‍රතිස්ථාපනය කිරීම

6.6 තැපැල් මුසුව,

තැපැල් මුසුව හාවිත කිරීමෙන් ප්‍රධාන ලේඛනයක් යොදා ගනීමින් ලිපි නිර්මාණය කර ගත හැකි ය. ඒ සඳහා දත්ත ප්‍රහවය නිර්මාණය කිරීම, තැපැල් මුසු ක්ෂේත්‍ර එකතු කිරීම ලේඛන මුද්‍රණය සඳහා යොමු කිරීම කළ හැකි ය.